

ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය
ජලනල කාර්මිකයින් සඳහා වෘත්තීය නිපුණතා නැවුම්කරණ පාඨමාලාව

විස්තර පත්‍රිකාව

තෝරාගැනීමේ ක්‍රමය

- A) සියලුම අයදුම්කරුවන් ඉල්ලුම්කරන දිනට වයස අවුරුදු 40 ට වඩා අඩුවිය යුතුය.
- B) ජලනල කාර්මික ක්‍ෂේත්‍රයේ ජාතික නිපුණතා මට්ටම (NVQ) 3 හෝ 4 මට්ටම සම්පූර්ණ කර තිබිය යුතුය
- C) ඔබ විසින් අයදුම්පතේ සඳහන් කර ඇති තොරතුරු වලට අනුව වැඩි ලකුණු ලබාගන්නා අනුපිළිවෙල අනුව පාඨමාලාව සඳහා ඇතුළත් කර ගනු ලැබේ.

අයදුම්පත් යොමු කිරීම

- A) අයදුම්පත යොමු කිරීමේ අවසාන දිනය 18-01-2021
- B) ඔබ ජලනල කාර්මික ක්‍ෂේත්‍රයේ පූර්ණ කාලීන හා අර්ධකාලීනව වෘත්තීයයේ යෙදෙන කෙනෙකු නම් ඒ බැව් සනාථ කිරීම සඳහා, පූර්ණකාලීනව නම් ඔබ සේවය කරන ආයතනයේ ආයතන ප්‍රධානියා හෝ අංශ ප්‍රධානියා මගින් ද අර්ධකාලීනව නම් ඔබ පදිංචි ප්‍රදේශයට අදාළ ග්‍රාමනිලධාරී මහතා / මහත්මිය විසින් නිකුත් කරන ලද ලිපියක් ඔබගේ අයදුම්පතට අමුණා එවිය යුතුය
- C) අසම්පූර්ණ හා අවශ්‍ය ලියකියවිලි අමුණා නැති අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. **“අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි”** යන කොටසද අයදුම්පත සමඟ අනිවාර්යෙන් අමුණා එවන්න. ඔබ මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචි කර ගනු ලබන්නේ **සහතික පත්‍ර පරීක්ෂා කිරීමෙන්** පසුව බැවින්, අයදුම්පත සමඟ ඔබගේ සියළුම සහතිකපත්වල පිටපත් ඔබ සේවය කරන ආයතනයේ අංශ ප්‍රධානියා / ග්‍රාම නිලධාරී / සාමදාන විනිශ්චයකාරවරයෙකු විසින් සහතික කොට ඉදිරිපත් කිරීම **අනිවාර්ය** බව සලකන්න
- D) නිසිලෙස පුරවන ලද අයදුම්පත පහත සඳහන් ලිපිනයට හෝ විද්‍යුත් තැපෑලට ලැබෙන්නට සලස්වන්න. අයදුම්පත් බහාලන කවරයේ වම්පස ඉහළ කෙළවරේ **“ජලනල කාර්මිකයින් සඳහා වෘත්තීය නිපුණතා නැවුම්කරණ පාඨමාලාව”** ලෙස සඳහන් කළයුතුය.

අයදුම්පත් යොමුකල යුතු ලිපිනය :-

සහකාර සාමාන්‍යාධිකාරී
මිනිස්බල සංවර්ධන හා පුහුණු කිරීමේ අංශය,
ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය,
තෙලවල පාර,
රත්මලාන

විද්‍යුත් තැපෑල :-

srilankaplumber@gmail.com

පාඨමාලාව පැවැත්වෙන ආකාරය

- A) මෙම පාඨමාලාව සිංහල හා දෙමළ මාධ්‍යය දෙකෙන්ම පැවැත්වේ. පාඨමාලාව හැදෑරීමට කැමති මාධ්‍යය අයදුම්පතෙහි ඉහළ දකුණු කෙළවරෙහි අදාළ කොටුවෙහි “√” යොදා සඳහන් කළයුතුය.
- B) සම්පූර්ණ පාඨමාලාව න්‍යායික හා ප්‍රයෝගික යන අංශ දෙකෙන්ම සමන්විත වන අතර මුළු කාලසීමාව සති තුනකි (03).

පාඨමාලාවේ කොන්දේසි :

- A) පුහුණුව අවසානයේදී පැවැත්වෙන ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණවලට සහභාගි වීම සඳහා ඔබ අවම වශයෙන් දින 14 ක් පුහුණුවට සහභාගි වී තිබිය යුතුයි.
- B) ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණයෙන් වෙන වෙනම ලකුණු 60% ක් හෝ ඉක්මවා ලබාගත් සහභාගිවන්නන් හට පමණක් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය හා තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව ඒකාබද්ධව නිකුත් කරන සහතික පත්‍රය හා අත් පත්‍රකාවේ සඳහන් වරප්‍රසාද හිමි වේ.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය

ජලනල කාර්මිකයින් සඳහා වෘත්තීය නිපුණතා නැවුම්කරණ පාඨමාලාව

අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි :

(ඔබ විසින් ඉදිරිපත් කරන ලියවිලිවලට අදාළ කොටුවේ √ ලකුණ යොදන්න. මෙම පිටුව සම්පූර්ණ කර අයදුම්පත සමඟ ඇමිණිය යුතුය.)

- 01. නිසිපරිදි පුරවන ලද අයදුම්පත
- 02. ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපත
- 03. ජාතික වෘත්තීය නිපුණතා (NVQ) මට්ටම ලබාගත් සහතිකයේ ඡායා පිටපත
- 04. ජලනල කාර්මික ශිල්පියෙකු ලෙස පළපුරුද්ද පිළිබඳව සහතිකය / සහතික
- 05. සේවයෙන් නිදහස් කළ හැකි බවට ආයතන ප්‍රධානියාගේ නිර්දේශය (අමුණා ඇති පෝරමය භාවිතා කරන්න) / ග්‍රාමසේවා සහතිකය
- 06. වෙනත් අදාළ සහතික

අයදුම්කරුගේ නම

.....

අත්සන

.....

දිනය

.....

.....
.....
.....
.....

දිනය:

සහකාර සාමාන්‍යාධිකාරී (මිබසංපු),
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය,
කෙලවල පාර, රක්මලාන.

මහත්මයාණෙනි / මහත්මියණි,

ජලනල කාර්මිකයින් සඳහා වෘත්තීය නිපුණතා නැවුම්කරණ පාඨමාලාව

ඔබ ආයතනය මගින් ජාතික වෘත්තීය නිපුණතා (NVQ) මට්ටම සම්පූර්ණ කරන ලද ජලනල කාර්මිකයන් වෙනුවෙන් පවත්වනු ලබන නැවුම්කරණ පාඨමාලාව සඳහා සහභාගීවීමට අප ආයතනයේ සේවයේ නියුතු මහතා / මහත්මිය සති තුනක (03) කාල සීමාවක් සේවයෙන් නිදහස් කිරීමට එකඟ වන බව දන්වා සිටිමි.

එසේම මෙම සේවක මහතා / මහත්මිය අදාල කාලසීමාව තුළ පාඨමාලාවට සහභාගීවූ බවට තහවුරු කර, ලිපියකින් මා වෙත දැනුම් දෙන ලෙස ද ඉල්ලා සිටිමි.

.....

ආයතන ප්‍රධානී / අංශ ප්‍රධානී
(නිල මුද්‍රාව)